

රජුනු විශ්ව විද්‍යාලය  
විද්‍යාවේද කමාන්ස උපධි  
දෙවන ස්වල (පළමු කමාධිකය) පරිශ්‍යාතය -2015 පුලු

විෂයය: ගණීතය

පාඨමාලා ඒකකය: MAT211β/MPM2113: ඒකිය විෂය  
කාලය: පැය දෙකස (02).

ප්‍රශ්න 04 කට පමණක් පිළිතුරු කළයෙන්න

(1) (අ)  $A = [a_{ij}]$  යනු  $n$  වන ගණයේ සමව්‍යුත්‍ර න්‍යාසයක් යයි ගතිමු. කම්මත අංකනයෙන්

- (i)  $A(\text{කම්}(A)) = |A|I_n$  සහ
- (ii)  $|(\text{කම්}(A))| = |A|^{n-1}$   
වච කාධනය කරන්න.

(i) රකාවකෙනි ප්‍රථිපලය භාවිත කරන්න  $A^{-1} = \frac{(\text{කම්}(A))}{|A|}$  වච අපෝහනය කරන්න.

$$A = \begin{pmatrix} 1 & 0 & 2 \\ 4 & 1 & 0 \\ 0 & 1 & 2 \end{pmatrix} \text{ න්‍යාසය සඳහා ඉහත (i) සහ (ii) කාධනය කරන්න.}$$

(ආ) “සුළුම න්‍යාසයක්” අර්ථ දක්වන්න.

සම  $A$  අනුපූර්ව සමව්‍යුත්‍ර න්‍යාසයක්ම සුළුම න්‍යාස වල ග්‍යුණිතයක් ලෙස ලිවිය හැකි වච කාධනය කරන්න.

සුළුම පේලි පරිණාමන භාවිතයෙන්

$$A = \begin{pmatrix} 1 & 1 & -1 \\ 0 & -2 & 4 \\ 2 & 4 & -5 \end{pmatrix}$$

න්‍යාසයේ ප්‍රතිලෝමය කොයන්න.

(2) (අ)  $A$  න්‍යාසයක අකිලම්බ ආකාරය අර්ථ දක්වන්න.

$$A = \begin{pmatrix} 1 & 1 & 1 & 3 \\ 2 & 1 & -3 & -6 \\ 3 & -3 & 1 & 1 \end{pmatrix}$$

න්‍යාසය එහි අකිලම්බ ආකාරයට උගත්තය කරන්න.

එමගේන්  $A$  ති තරුව කොයන්න.

(ආ)  $V$  දෙශික අවකාශයක තොතිස් උපකුලයක් වන  $W$  යන්හි  $V$  හි උප අවකාශයක් විම සඳහා අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාවයන් ප්‍රකාශ කරන්න.

V දෙශීක අවකාශයක් සඳහා N පදනමක් අර්ථ දක්වන්න.

පහත උපකුලක වලින් කවරක්  $\text{E}^3$  ති උප අවකාශයක් වන්නේදැයි නිර්තුය කරන්න:

- (i)  $W = \{(x_1, x_2, 5) \mid x_1, x_2 \in \mathbb{R}\}$   
(ii)  $W = \{(x_1, x_2, x_1 + x_2) \mid x_1, x_2 \in \mathbb{R}\}$

W උප අවකාශයක් වන අවස්ථාවේදී W සඳහා පදනමක් නොය මාන(W) දෙනුයෙන්න.

(3) (a)  $T: \mathcal{P}_5 \rightarrow \mathcal{P}_3$  තියක්

$T(f(x)) = \frac{d^2}{dx^2}(f(x))$  මගින් පර්ව දැක්වේ.

මෙහි රුයනු  $n$  වන ගණයේ බහුපදයන්ගෙන් දුත් ඒකජ අවකාශය වේ.

- (i)  $T$  ඒකඟ බව,  
(ii)  $\{1,x\}$  යනු මදය( $T$ ) සඳහා පදනමක් බව,  
(iii)  $\{1,x,x^2,x^3\}$  යනු ප්‍රතිච්‍රිත( $T$ ) සඳහා පදනමක් බව,

සාධනය කරන්න.

(iv) මාන( $\mathcal{F}_5$ ) = මාන(මදය(T)) + මාන(ප්‍රතිබිම්භ(T)) බව සත්‍යාපනය කරන්න.

(ආ) විකර්ණුමනය කළ හැකි නඩායයක් යන්නේන් අදහස් කරන්නේ කුමක්දයි පැහැදිලි කරන්න.

$$A = \begin{pmatrix} 1 & 0 & -1 \\ 1 & 2 & 1 \\ 2 & 2 & 3 \end{pmatrix}$$

$P^{-1}AP$  විකර්ණාමත්‍ය වන පරිදි  $P$  නැසුයයේ කොයීම්න. ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න.

$$(4) \quad A_{m \times n} X_{n \times 1} = D_{m \times 1} \quad \text{සමඟ නොවන ඒකජ සම්කරණ පද්ධතියට}$$

- (i) අනහස විසඳුමක් පවතින්නේ
  - (ii) විසඳුම නොපවතින්නේ
  - (iii) අපරිමිත විසඳුම පවතින්නේ

කමන ප්‍රවාහනව යටතේද පැහැදිලිව ප්‍රකාශ කරන්න.

(a)  $c = 2b - a$  නොවන්නේ නම්

$$\begin{aligned}2x - 2y + 3z &= a \\3x + 2y + z &= b \\4x + 6y - z &= c\end{aligned}$$

ඒකජ සම්කරණ පද්ධතියට විසඳුම් නොපවතින බව පෙන්වන්න.

(b)

$$\begin{aligned}3x + y + 2z &= 3 \\2x - 3y - z &= -3 \\x + 2y + \alpha z &= \beta\end{aligned}$$

ඒකජ සම්කරණ පද්ධතියට

- (i) අනුනාස විසඳුමක් පවතින පරිදි
- (ii) විසඳුම් නොපවතින පරිදි
- (iii) අපරැමිත විසඳුම් පවතින පරිදි

අ හා ට අගයන් තීරණය කරන්න.

ඒකජ පද්ධතිය සංගත වන අවස්ථා දෙකේදී විසඳුම් කොයන්න.

(5)  $A_{n \times n}$  න්‍යායයක අයිගත් අගය සහ අනුරූප අයිගත් දෙදෙනීය යන්නේ අදහස් කරන්නේ තුළකුදායේ අර්ථ දක්වන්න.

A හා B යනු  $n \times n$  සමරුප න්‍යාය දෙකක් නම් එවාට එකම අයිගත් අගයන් පවතින බව පෙන්වන්න.

$$A = \begin{pmatrix} 1 & -3 & 3 \\ 3 & -5 & 3 \\ 6 & -6 & 4 \end{pmatrix} \text{ න්‍යායය යළුත්තේ.}$$

(i) A න්‍යායයේ ලාභාත්මික සම්කරණය  $\lambda^3 - 12\lambda - 16 = 0$

මගින් දෙනු ලබන බව පෙන්වන්න.

- (i)  $\lambda=4$  න්‍යායයේ වක් අයිගත් අගයක් බව පෙන්වන්න.
- (ii) න්‍යායයේ අනෙක් අයිගත් අගයන් කොයන්න.
- (iii) න්‍යායයේ අනුරූප අයිගත් දෙදෙනී කොයන්න.
- (iv) වක් වක් අයිගත් අවකාශ සඳහා පදානම් කොයන්න.

- (6) කේලු-හැමිල්ටන් ප්‍රමේයය ප්‍රකාශ කරන්න.  
 $n \times n$  ගණයේ  $A$  න්‍යාසයක අවම බහුපදය යන්නෙන් අදහස් කරන්නේ කුමක්දයි  
 අර්ථ දක්වන්න.

$$A = \begin{pmatrix} 2 & 1 & 0 \\ 1 & 2 & 0 \\ 0 & 0 & 2 \end{pmatrix}$$

යන 3 × 3 ගණයේ න්‍යාසය සමක්‍රු.

- (i)  $A$  න්‍යාසයේ ලාභජනීක සමිකරණය කෙරෙන්න.
- (ii)  $A$  න්‍යාසය කුදානා කේලු-හැමිල්ටන් ප්‍රමේයය සහන්‍යාපනය කරන්න.
- (iii)  $A$  න්‍යාසයේ ප්‍රතිලේඛනය කෙවිමට කේලු-හැමිල්ටන් ප්‍රමේයය භාවිත කරන්න.
- (iv)  $A$  න්‍යාසයේ ලාභජනීක මූල සොයෙන්න.
- (v) එමගේ  $A$  න්‍යාසයේ අවම බහුපදය සොයෙන්න.
- (vi)  $A^5$  කෙවිමට කේලු-හැමිල්ටන් ප්‍රමේයය භාවිත කරන්න.
- (vii) පහැදු දක්වමින්  $A$  න්‍යාසය අවස්ථා ත්‍යාගයක්ද අනවස්ථා න්‍යාසයක්ද යන්න ප්‍රකාශ කරන්න.